

මධ්‍ය වාර පරීක්ෂණය - 2018

11 ශ්‍රේණිය

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I

කාලය පැය 01යි

පහත සඳහන් සිද්ධිය කෙරෙහි අවධානය යොමු කරමින් අංක 01 සිට 04 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සයන්න.

ඇඳුම් මැසීම පිළිබඳ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා ඇති ඩිජිටල් ස්වයං රැකියාවක් ලෙස ඇඳුම් මැසීමේ හා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. තමන් යෙදවූ මුදලට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබීමත් සාධාරණ මිලකට ඇඳුම් මැසීම හා අලෙවි කිරීමත් ඇයගේ ව්‍යාපාරයේ අරමුණ වේ. පවුලේ ආහාර පාන , දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය පහසුකම් ආදී දැ සඳහා මුදල් වැයකර සැම මසකම රු. 10000 ක මුදලක් ඇය ලංකා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කරයි.

01. ඉහත සිද්ධියේ ඇතුළත් වන මිනිස් අවශ්‍යතාවක් හා ඊට අදාළ වුවමනාවක් දැක්වෙන පිළිතුර වනුයේ,

- | | |
|---------------------------------|--------------------------------|
| 1. ඇඳුම් පැළඳුම් - ස්වයං රැකියා | 2. අධ්‍යාපනය - වෘත්තීය පාඨමාලා |
| 3. සෞඛ්‍ය - ආහාර පාන | 4. ලංකා බැංකුව - ඉතිරි කිරීම් |

02. මෙම සිද්ධියේ සඳහන් වන ප්‍රධාන ව්‍යාපාර අරමුණ වන්නේ ,

- | | |
|--|---------------------------------------|
| 1. සාධාරණ මිලකට ඇඳුම් මැසීම හා අලෙවි කිරීමය. | 2. තම දක්ෂතා තුළින් ප්‍රයෝජන ගැනීම ය. |
| 3. සැම මසකම රු.10 000 ක මුදලක් ඉතිරි කිරීමය. | 4. ලාභ ඉපයීම ය. |

03. මෙම සිද්ධියේ සඳහන් වන ලංකා බැංකුව ,

- | | |
|--|---|
| 1. පුද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයකි. | 2. සුළු පරිමාණ ව්‍යාපාර සංවිධානයකි. |
| 3. රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධානයකි. | 4. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානයකි. |

04. මෙම ව්‍යාපාරයට ශක්තියක් වී ඇත්තේ,

- ස්වයං රැකියාවක් කිරීමට ඇය තුළ ඇති කැමැත්ත ය.
- පවුලේ වියදම් සඳහා මුදල් ඉපයීම ය.
- ලංකා බැංකුවේ රු.10000 ක මුදලක් ඉතිරි කිරීම ය.
- ව්‍යාපාරය සම්බන්ධයෙන් වෘත්තීය පාඨමාලාවක් හදාරා තිබීම ය.

05. ඇල්මැති පාර්ශ්වයන්ගේ අරමුණු කිහිපයක් පහත දැක්වේ.

- | | |
|-----------------------|----------------------------|
| A. රැකියා අවස්ථා | C. රැකියා වර්ධනය |
| B. රැකියා සුරක්ෂිත බව | D. ව්‍යාපාරයේ අනාගත වර්ධනය |

ඉහත අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂිත ඇල්මැති පාර්ශ්වයන් අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුරු වනුයේ ,

- | | | | |
|------------------|---------------|---------------|---------------|
| 1. A අයිතිකරුවන් | B කළමනාකරුවන් | C සේවකයන් | D රජය |
| 2. A රජය | B සේවකයන් | C කළමනාකරුවන් | D අයිතිකරුවන් |
| 3. A සේවකයින් | B අයිතිකරුවන් | C රජය | D කළමනාකරුවන් |
| 4. A කළමනාකරුවන් | B රජය | C අයිතිකරුවන් | D සේවකයන් |

06. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන පරිදි සේවක සංඛ්‍යාව 25 කට අඩු ව්‍යාපාර ,

- | | |
|--------------------------------------|-----------------------------|
| 1. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වේ. | 2. රාජ්‍ය දෙපාර්තමේන්තු වේ. |
| 3. රාජ්‍ය සංස්ථා වේ. | 4. මහා පරිමාණ ව්‍යාපාර වේ. |

- අංක 7 හා 8 ප්‍රශ්න සඳහා පහත වගුව ඇසුරෙන් පිළිතුරු සපයන්න.
ව්‍යාපාර වර්ග කිහිපයක් හා එම ව්‍යාපාර වර්ග අතර පවතින ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

ව්‍යාපාර සංවිධාන ලක්ෂණය	තනි පුද්ගල ව්‍යාපාර	හවුල් ව්‍යාපාර	සමාගම්	සමූපකාර	සංස්ථා	දෙපාර්තමේන්තු
අයිතිය	A		B	C		D
වගකීම		E				
පැවැත්ම			F			G
තෛතික පුද්ගලභාවය					H	

07. ඉහත A,B,C,D පිළිවෙලින් දැක්වෙන්නේ ,

- එක් අයෙකු / කොටස්කරුවන්/රජය/රජය සතු වේ
- එක් අයෙකු/සාමාජිකයන්/සාමාජිකයන්/රජය සතු වේ
- එක් අයෙකු/ කොටස්කරුවන්/සාමාජිකයන්/රජය සතු වේ
- එක් අයෙකු / කොටස්කරුවන්/කොටස්කරුවන්/රජය සතු වේ

08. ඉහත E,F,G, හා H අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර වනුයේ,

- අයිතිය/අඛණ්ඩ/රජයේ අභිමතය පරිදි/ඇත.
- සීමිතය/අඛණ්ඩ/දිගු කාලීන/නැත
- අයිතිය/රජයේ අභිමතය පරිදි/කෙටිකාලීන /ඇත
- සීමිතය/අඛණ්ඩ නොවේ/දිගු කාලීන නොවේ/නැත

09. වෙක්පතක ඇතුළත් මූලිකාංගක් නොවන්නේ ,

- අණලදුගේ නම
- ගෙවූ මුදල් ප්‍රමාණය
- සිදු වූ ගණුදෙනුව
- අණකරුගේ ආදර්ශ අත්සන

10. පහත සඳහන් වගන්ති අතුරින් නිවැරදි වගන්තිය තෝරන්න.

- හරපතක් ලබා ගැනීම සඳහා වාණිජ බැංකුවක ගිණුමක් තිබිය යුතුය.
- ණයකාඩ්පතක් ඕනෑම බැංකුවකින් ලබා ගත හැකිය.
- හර කාඩ්පත් හා ණය කාඩ් පත්වලින් ඕනෑම මුදල් ප්‍රමාණයක් ආපසු ලබා ගත හැකිය.
- හර කාඩ්පත් භාවිතකර ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගත නොහැකිය .

11. රක්ෂණයට සම්බන්ධ පාර්ශ්වයන් අතුරෙන් දෙවන පාර්ශ්වය ලෙස හඳුන්වන්නේ ,

- රක්ෂණ ආවරණ ලබන පාර්ශ්වයයි.
- රක්ෂණ ගිවිසුම යටතේ ආවරණය ලබා දෙන පාර්ශ්වයයි.
- රක්ෂණ ගිවිසුමෙන් බලපෑමක් වන අනෙකුත් සියලුම පාර්ශ්වයි.
- ඉහත සියලුම පාර්ශ්වයන්ගේ එකතුවයි.

12. ඉතා ඉක්මනින් වැඩි පිරිසකට එකවර ආකර්ශනීය ලෙස තොරතුරු දැනුම් දිය හැකි සන්නිවේදන ක්‍රමයක් වන්නේ,

- රූපවාහිනිය
- අන්තර් ජාලය
- විද්‍යුත් තැපෑල
- ගුවන් විදුලිය

13. ගුවන් ප්‍රවාහනයේ දැකිය හැකි වාසියක් වනුයේ,

- පිරිවැය අධික වීම
- ඕනෑම අවස්ථාවකදී යොදා ගත හැකි වීම
- ගමනාන්තයට යා හැකි වීම
- ඉක්මනින් ළඟා විය හැකි වීම.

14. පහත දැක්වෙනුයේ වෙළෙඳාමක් සිදු වූ අවස්ථා කිහිපයකි.

- A. - දානයක් දීම සඳහා පරිඡ්ඡා 25 kg ක් විකිණීම
 - B. - ලී බඩු නිෂ්පාදකයෙකු, ලී බඩු වෙළෙන්දෙකුට ලී බඩු විකිණීම
 - C. - බේකරි නිෂ්පාදකයෙකු ආපනශාලාවකට පාන් 25 ක් විකිණීම
- ඉහත අවස්ථා අතුරෙන් තොග වෙළෙඳාමට අයත් වන්නේ,

- 1. A හා B ය.
- 2. A හා C ය.
- 3. B හා C ය.
- 4. AB හා C ය.

15. කළමනාකරණ ක්‍රියාවලියට අයත් කාර්යයන් පහත දැක්වේ.

- A. -මෙහෙයවීම
 - C. -පාලනය
 - B. -සැලසුම්කරණය
 - D. -සංවිධානකරණය
- මෙම කාර්යයන් අනුපිළිවෙලින් ගැලපූ විට ලැබෙන පිළිතුර වන්නේ,

- 1. C,D,B හා A ය.
- 2. B,D,A හා C ය.
- 3. D,B,C හා A ය.
- 4. B,D,C හා A ය.

16. පහත සඳහන් විචල්‍යයන් අතුරෙන් අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයක් නොවන්නේ,

- 1. නිෂ්පාදිතය
- 2. මිල
- 3. ස්ථානය
- 4. ඉල්ලුම

17. කිසියම් අයිතමයක් වත්කමක් ලෙස ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීම සඳහා පැවතිය යුතු ප්‍රධාන නිර්ණායකය වන්නේ ,

- 1. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම.
- 2. ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලා ඒම.
- 3. එහි වටිනාකම විශ්වාසදායී ලෙස මුදලින් මැනිය හැකි වීම.
- 4. ව්‍යාපාරයේ පාලනයට යටත්වීම.

18. නිවැරදි ගිණුම්කරණ සමීකරණය තෝරන්න.

- 1. වගකීම් = වත්කම් + හිමිකම්
- 2. හිමිකම් = වත්කම් - වගකීම්
- 3. වත්කම් = හිමිකම් - වගකීම්
- 4. හිමිකම් = වත්කම් + වගකීම්

19. දම්සන්ගේ ව්‍යාපාරයේ 2018.01.01 දිනට ගිණුම්කරණ සමීකරණය පහත දැක්වේ.

$$\begin{aligned} \text{වත්කම්} &= \text{ප්‍රාග්ධනය} + \text{වගකීම්} \\ 175000 &= 150000 + 25000 \end{aligned}$$

රු. 10000 ක භාණ්ඩ තොගයක් රු.15000 කට අලෙවිකිරීමෙන් පසු නිවැරදි ගිණුම්කරණ සමීකරණය වන්නේ,

- 1. $190000 = 165000 + 25000$
- 2. $185000 = 160000 + 25000$
- 3. $180000 = 155000 + 25000$
- 4. $180000 = 150000 + 30000$

20. ලිතුම්ගේ ව්‍යාපාරයේ 2017.01.01 දිනට හිමිකම රු.150000 ක් වූ අතර 2017.12.31 දිනට හිමිකම රු.10000 කින් වෙනස් විය. හිමිකමේ සිදු වූ මෙම වෙනස් වීමට හේතුවක් නොවිය හැක්කේ,

- 1. ව්‍යාපාරයේ භාවිතය සඳහා මෝටර් රථයක් මිලට ගැනීම
- 2. අයිතිකරුගේ භාණ්ඩ ගැනිලි
- 3. ව්‍යාපාරයේ ශුද්ධ ලාභය අඩුවීම
- 4. අමතර ප්‍රාග්ධනය යෙදීම

X	Y
පොදු ජර්නලය	A - ලද්ද පත්‍රය
ගැනුම් ජර්නලය	B - බැරපත
මුදල් පොත	C - ජර්නල් වවුචරය
බැංකු ගිණුම	D - පිළිපත
	E - ගැනුම් ඉන්වොයිසිය

1. A, B, C, හා D ය. 2. B, A, C, හා D ය. 3. C, A, D, හා B ය. 4. C, E, A, හා D ය.

මෙම ගනුදෙනුව සටහන් කිරීමට අදාළ ද්විත්ව සටහන වනුයේ,

1. සුළු මුදල් පොත යි.
2. ප්‍රධාන ජර්නලය යි.
3. ගැනුම් ජර්නලය යි.
4. විකුණුම් ජර්නලය යි.

1. විවිධ වියදම් තීරුවේය 2.ලෙජර තීරුවේ ය. 3. ලෙජර පිටුව තීරුවේය 4. ලී බඩු තීරුවේය

1. භාණ්ඩ ණයට ගැනීමේදී ය.
2. භාණ්ඩවල ලකුණු කළ මිල අඩු කිරීමේදී ය.
3. භාණ්ඩ ණයට විකිණීමේදී ය.
4. නියමිත කාලය තුළ ණය බෙරුම් කිරීමේදී ය.

1. තැන්පත් කළ චෙක්පත්
2. බැංකු ගාස්තු
3. නිකුත් කළ අගරු වූ චෙක්පත්
4. නිකුත් කළ චෙක්පත්

- දම්සිතගේ ව්‍යාපාරයේ 2017.03.31 දිනට බැංකු ගිණුමේ ශේෂය රු.15300 ක් විය. එදිනට බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශනයෙන් උපුටා ගත් තොරතුරු පහත දැක්වේ.

	දිනය	විස්තරය	හර (රු)	බැර (රු)	ශේෂය (රු)
A	03.01	ශේෂය			12500.00
B	03.05	මුදල් තැන්පතු		25000.00	
C	03.08	සෘජු ප්‍රේෂණ		10000.00	
D	03.12	චෙක් - 323216	18000.00		
E	03.18	ස්ථාවර නියෝග - කඩ කුලී	12000.00		
F	03.25	චෙක් - 562615		5000.00	
G	03.31	බැංකු ගාස්තු	3000.00		?

1. 67.19 500 2. 67.52 500 3. 67.45 500 4. 67.12 500

28. ඉහත සඳහන් ප්‍රකාශනයට අනුව ව්‍යාපාරයේ බැංකු ගිණුම සංශෝධනය කිරීමේදී එහි බැර පැත්තේ සටහන් කරනු ලබන අයිතම් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. B,C හා F ය.
 2. D,E හා G ය.
 3. E හා G ය.
 4. B හා C ය.
29. 2017.12.31 දිනට මිහිකතගේ ව්‍යාපාරයේ පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව බැර තීරුවේ එකතුවට සමාන විය. එමගින් පෙන්වුම් කරන්නේ,
01. ව්‍යාපාරයේ ගිණුම් තැබීම නිවැරදිව සිදුවී ඇති බවයි.
 02. ව්‍යාපාරයේ සිදු වූ සියළු ගනුදෙනු පොත්වල සටහන්කර ඇති බවයි.
 03. ශේෂ පිරික්සුමේ ඵෙකායය නිවැරදි බවයි.
 04. දෙසැම්බර් 31 දිනට පවතින සියලු ගිණුම්වල ශේෂයන් ශේෂ පිරික්සුමට ගෙන ගොස් ඇති බවයි.
30. ශේෂ පිරික්සුම තුලනය වීමට බලපෑමක් ඇති නොවන ගිණුම්කරණ වැරද්ද වන්නේ,
1. රු.5000 ක ඉන්ධන වියදම් මුදල් ගිණුමට පමණක් පිටපත් වීම
 2. රු. 7500 ක් වූ රක්ෂණ ගාස්තු අදාළ ගිණුම්වල රු 750 ක් ලෙස සටහන් වීම .
 3. ලී බඩු ගැණුම් රු 15000, ගැනුම් ගිණුමට රු 51000 ක් ලෙස සටහන් වීම
 4. ණය හිමියෙකුට ගෙවූ රු 4000 ක් ණය හිමියාගේ ගිණුමේ වැරදි පැත්තේ සටහන් වීම
31. ණය ගැතියෙකුගෙන් ලද රු 3000 ක් ණය ගැතියාගේ ගිණුමේ වැරදි පැත්තේ සටහන් වීම නිවැරදි කිරීමට අදාළ ද්විත්ව සටහන වන්නේ,
- | | |
|--------------------------|-----------------------------|
| 1. ණය ගැති ගිණුම හර 3000 | 2. අවිනිශ්චිත ගිණුම හර 6000 |
| අවිනිශ්චිත ගිණුම 3000 | ණය ගැති ගිණුම 6000 |
| 3. ණය ගැති ගිණුම හර 6000 | 4. ණය ගැති ගිණුම හර 6000 |
| අවිනිශ්චිත ගිණුම 6000 | මුදල් ගිණුම 6000 |
32. මාලිමාගේ ව්‍යාපාරයේ මාසික ගෙවල් කුලිය රු 4000 ක් වන අතර 2017 වර්ෂය තුළදී මුදලින් ගෙවූ ගෙවල් කුලිය රු 40000 කි. මෙම ව්‍යාපාරයේ ගෙවල් කුලියට අදාළව ලාභාලාභ ප්‍රකාශයේ හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පිළිවෙලින් ඇතුළත් කළ යුතු අගයයන් වන්නේ,
1. රු.48000 ක් හා රු. 8000
 2. රු.44000 ක් හා රු.4000
 3. රු.40000 ක් හා රු. 4000
 4. රු.48000 ක් හා රු.40000
33. ව්‍යාපාරයේ මුදලින්, එහි හිමිකරු තම පෞද්ගලික දුරකථන ගාස්තු රු.3000 ක් ගෙවීම සටහන් කරනුයේ,
- | | |
|-------------------------|------------------------|
| 1. දුරකථන ගිණුම හර 3000 | 2. ගැනිලි ගිණුම හර 300 |
| මුදල් ගිණුම 3000 | මුදල් ගිණුම 300 |
| 3. ගැනිලි ගිණුම හර 3000 | 4. මුදල් ගිණුම හර 3000 |
| මුදල් ගිණුම 3000 | ගැනිලි ගිණුම 3000 |
34. ණය ගැතියෙකු වන අප්සරාගෙන් ලැබිය යුතු රු 4000 ක් නොලැබෙන ණය ලෙස කපා හැරීමට ව්‍යාපාරයක් තීරණය කර ඇත. එම අගය සටහන් කරනුයේ,
- | | |
|--------------------------|-------------------------|
| 1. ණයගැති ගිණුම හර 4000 | 2. මුදල් ගිණුම හර 4000 |
| බොල් ණය ගිණුම 4000 | බොල් ණය ගිණුම 4000 |
| 3. බොල් ණය ගිණුම හර 4000 | 4. ණයගැති ගිණුම හර 4000 |
| ණයගැති ගිණුම 4000 | විකුණුම් ගිණුම 4000 |
35. විකුණූ බඩුවල පිරිවැය දැක්වෙන අයිතම් නිවැරදිව ඇතුළත් කාණ්ඩය වන්නේ ,
1. ආරම්භක තොගය + ගැණුම් + අවසාන තොගය
 2. ගැණුම් + බැමේ කුලිය + ආරම්භක තොගය
 3. විකුණුම් - ගැනුම් + අවසාන තොගය
 4. ආරම්භක තොගය + ගැනුම් - අවසාන තොගය

- ප්‍රශ්න අංක 36 සිට 40 දක්වා ප්‍රශ්නවලට පහත තොරතුරු උපයෝගී කරගනිමින් පිළිතුරු සපයන්න.

සහන්ගේ ව්‍යාපාරයේ 2017.12.31 දිනට ශේෂ පිරික්සුම පහත වේ.

	හර (රු.)	බැර (රු.)
2017/01/01 දිනට බඩු තොගය	20 000	
ගැනුම්	180 000	
විකුණුම්		320 000
විදුලි ගාස්තු	8 000	
ණය ගැතියෝ	30 000	
බැංකු ණය		100 000
ලී බඩු	45 000	
ගොඩනැගිලි	250 000	
රක්ෂණ ගාස්තු	6 000	
ප්‍රචාරණ ගාස්තු	4 000	
ණය පොලී	9 000	
ණය හිමියෝ		25 000
ලද වට්ටම්		4 000
දුන් වට්ටම්	2 000	
මුදල්	34 000	
වැටුප්	6 000	
ප්‍රාග්ධනය		145 000
	594 000	594 000

අතිරේක තොරතුරු :

1. 2017/12/31 දිනට බඩු තොගය රු.25000
2. 2017/12/31 දිනට ගෙවිය යුතු ණය පොලී රු . 1000
3. ණය ගැතියන්ගෙන් රු.4000 ක් බොල් ණය ලෙස කපා හැරීම.

36. මෙම ව්‍යාපාරයේ 2017/12/31 දිනට විකුණුම් පිරිවැය වනුයේ,

1. රු.175 000
2. රු.200 000
3. රු.180 000
4. රු.155 000

37. මෙම ව්‍යාපාරයේ 2017/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශුද්ධ ලාභය වනුයේ,

1. රු 109 000
2. රු.105 000
3. රු 149 000
4. රු.100 000

38.2017.12.31 දිනට මෙම ව්‍යාපාරයේ ජංගම වත්කම්වල අගය වනුයේ ,

1. රු.89 000
2. රු.85 000
3. රු 70 000
4. රු.80 000

39. 2017.12.31 දිනට මෙම ව්‍යාපාරයේ මුළු හිමිකම් වනුයේ,

1. රු145 000
2. රු.109 000
3. රු.354 000
4. රු.254 000

40. මෙම ව්‍යාපාරයේ 2017/12/31 දිනට මුළු වගකීම් වනුයේ,

1. රු.100 000
2. රු.26 000
3. රු.126 000
4. රු.125 000